

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

தென் மாகாணக் கல்வித் திணைக்களம்

Southern Provincial Department of Education

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය, 2018 ජූලි
குல்விப் பொதுத் தராதர (உயர்தரப்) பரீட்சை 2018 ஜூலை, தரம் 12 மூன்றாம் தவணைப் பரீட்சை
General Certificate of Education (Adv. Level), Grade 12 Third Term Test, 2018

ගිණුම්කරණය - Accounting

பிழிவரු பதුව

I පත්‍රය

(1) - 3	(6) - 2	(11) - 1	(16) - 2	(21) - 3	(26) - 2
(2) - 1	(7) - 5	(12) - 3	(17) - 5	(22) - 4	(27) - 4
(3) - 4	(8) - 4	(13) - 3	(18) - 4	(23) - 1	(28) - 1
(4) - 1	(9) - 5	(14) - 2	(19) - 3	(24) - 4	(29) - 1
(5) - 5	(10) - 5	(15) - 1	(20) - 5	(25) - 2	(30) - 2

- 31) (1) සත්‍යයි.
(2) අසත්‍යයි.
(3) අසත්‍යයි
(4) සත්‍යයි.
- 32) වත්කම් = හිමිකම් + වගකීම්
A +50000 +10,000
-40000
B -5000 -5000
- 33) A - හිමිකම්
B - වියදම්
C - වත්කම්
D - වගකීම්
- 34) i) සාප්පුප්‍රේෂණ
ii) ලාභාංශ/පොළි ලැබී තිබීම.
iii) නිකුත් කළ චෙක්පත් ගෙවීම සඳහා ඉදිරිපත් කර නොතිබීම.
iv) නිකුත් කළ චෙක්පත් අගරුවී තිබීම.
- 35) i) දිවිත්ව සටහන් ක්‍රමය.
ii) තනි සටහන් ක්‍රමය/සිහිවටන සටහන් ක්‍රමය.
- 36) (A) සත්‍යයි.
(B) සත්‍යයි.
(C) අසත්‍යයි.
(D) අසත්‍යයි.
- 37) 1. රු. 250,000/රු.250
2. රු. 750,000/රු. 750
- 38) (A) මූල්‍ය මිනුම්
(B) ඓතිහාසික පිරිවැය
(C) උපලබ්ධි
(D) ඒකක
- 39) 1. වත්කම් ප්‍රත්‍යාගණන අගයට වාර්තා කිරීම.
2. අවසන් තොග ශුද්ධ උපලබ්ධි අගයට වාර්තා කිරීම.
- 40) 1. රු. 60,000 කින් අඩුවේ.
2. පැරණි හවුල් කරුවන්ගේ හිමිකම් නිශ්චිතව හඳුනා ගැනීමට.
- 41) ගයාභාගේ ප්‍රාග්ධන ගිණුම හර 300,000
අමාභාගේ ප්‍රාග්ධන ගිණුම හර 200,000
මලීභාගේ ප්‍රාග්ධන ගිණුම හර 100,000
ගයාභාගේ ප්‍රාග්ධන ගිණුම බැර 360,000
අමාභාගේ ප්‍රාග්ධන ගිණුම බැර 240,000
- 42) 1. රු. 330,000 කි.
2. රු. 400,000 කි.
- 43) හර බැර
A ණය හිමිපාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර.
B ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර.
- 44) රු. 263,000 කි.
- 45) A ඇති නොවේ.
B ඇති වේ.
C ඇති වේ.
D ඇති නොවේ.
- 46) රු. 52,500 කි.
- 47) 1. රු. 19,000
2. රු. 124,700
- 48) රු. 40.00 කි.
රු. 60.00 කි. (රුපියල්)
- 49)
- | විකුණුම් පිරිවැය | මූල්‍ය තත්ව ප්‍රකාශ | ලාභයට කරන බලපෑම |
|------------------|---------------------|--------------------|
| 1. 240,000 | 200,000 | 40,000කින් අඩුවේ. |
| 2. 240,000 | 240,000 | ලාභයට බලපෑමක් නැත. |
- 50) ණය ගැති පාලන ගිණුම හර 80,000
මුදල් පාලන ගිණුම බැර 76,000
දුන් වට්ටම් ගිණුම බැර 4,000

01. 1.

II පත්‍රය

අමර නයනා හා සාමා හවුල් ව්‍යාපාරය
2018/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභාලාභ විස්තරය ගිණුම

ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනය (රු.'000)		
සංශෝධනයට පෙර ශුද්ධ ලාභය (කෙටුම්පත් ලාභය)	470	
එකතු කලා		ලකුණු
අධි.අඩමාන ණය වෙන් කිරීම්	10	②
ස්ථාවර තැන්පතු පොළිය	150	①
විකුණුම් පිරිවැය අඩුවීම	100	②
අඩු කිරීම්	730	
දේපල පිරිසක හා උපකරණ ක්ෂය	210	①
සේවක ප්‍රසාද දීමනා	25	①
15% ණය පොළී	75	①
5 ණය පොළී	25	①
තොග කපා හැරීම්	50	①
නිවැරදි ලාභය	345	①

ශුද්ධ ලාභය/නිවැරදි ලාභය			345
ප්‍රාග්ධන පොළී - අමර	103	①	(245)
නයනා	83		
සාමා	59		
හවුල් වේතන - අමර	120	①	(360)
නයනා	120		
සාමා	120		
අලාභ කොටස් - අමර	104	①	260
නයනා	104		
සාමා	52		
			0

2.

ජංගම ගිණුම

(රු.'000)

	A	N	S		A	N	S
ඉ/ගෙ/ගේ.	-	50	-	ඉ/ගෙ/ගේ	250	-	-
මුදල් (ණ/පොළි)	25	①	-	ප්‍රාග්ධන පොළි	103	83	59
මුදල්	223	203	179	වේතන	120	120	120
ගැනිලි	50	25	25	ණයපොළි	25	-	-
අලාභ කොටස්	104	104	52				
ප/ගෙ/ගේ.	96	-	-	ප/ගෙ	-	179	77
	498	382	256		498	382	256

(ලකුණු 14)

අමර, නයනා, සාමා හවුල් ව්‍යාපාරය 2018/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. (රු.'000)

ජංගම නොවන වත්කම්	පිරිවැය	සමු.ක්ෂය	ධාරණ අගය
දේපල හා පිරිසක උපකරණ	3100	1210	1890
15% ස්ථාවර තැන්පතු	3100	1210	2890
ජංගම වත්කම්			
තොගය (ශුද්ධ උපලබ්ධි අගය)		350	②
වෙළඳ ලැබිය යුතු දෑ	300		
(-) අඩමාන ණය	(15)	285	②
ලැබිය යුතු පොළී		150	①
ලැබිය යුතු වැට්		200	① 985
මුළු වත්කම්			3875
හිමිකම් හා වගකීම්			
ප්‍රාග්ධන ගිණුම් අමර	1030		
නයනා	① 830		
සාමා	590		2450
ජංගම ගිණුම් අමර	96		
නයනා	① (179)		
සාමා	(77)		(160)
ජංගම නොවන වගකීම්			
15% බැංකු ණය		400	①
5% අමර ණය ගිණුම		250	① 650
ජංගම වගකීම්			
ගෙවිය යුතු ප්‍රසාද දීමනා		25	①
වෙළඳ ගෙවිය යුතු දෑ		500	①
බැංකු අයිරාව		410	① 935
			3875

(ලකුණු - 16)

ප්‍රාග්ධන ගිණුම

(රු.'000)

	A	N	S		A	N	S
කීර්තිනාමය	120	① 120	60	ඉ/ගෙ/ගේෂය	1000	800	-
				මුදල්	-	-	500
				මෝ. සයිකල්	-	② 100	
				තොග	-	-	50
				කීර්තිනාමය	150	150	-
ප/ගෙ/ගේ.	1030	830	590				
	1150	950	650		1150	950	650

(ලකුණු 10)

(02) (1)

ඒරන්ද ව්‍යාපාරය 2018/03/31 දිනෙන් අවසන්
වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය (රු.'000 වලින්)

විකුණුම්		6300	①
(-) විකුණුම් පිරිවැය			
4/1 තොගය	500		
ගැනුම්	4615	②	
	5115		
3/31 තොගය	(390)	①	(4725) ②
දළ ලාභය		1575	①
(-) ගොඩනැගිලි කුලී	125	①	
මෙහෙයුම් වියදම්	500		
ක්ෂය	50	①	
දුන් වට්ටම්	10	①	
ණය පොළී	10	①	
පරිගණක භාතිය	150		
තොග භාතිය	78	①	(923)
ශුද්ධ ලාභය		652	①

(ලකුණු - 13)

2) ඒරන්ද ව්‍යාපාරයේ
2018/03/31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (රු.'000 වලින්)

දේපල හා පිරිසිදු උපකරණ (ධාරණ අගය)		3000	①
ජංගම වත්කම්			
වෙළඳ ලැබිය යුතු දෑ	900		
ලැබිය යුතු රක්ෂණ වන්දි	312	①	
මුදල්	730	②	1942
			4942
ප්‍රාග්ධනය		2900	①
ශුද්ධ ලාභය		652	
(-) ගැනිලි		(10)	
ජංගම නොවන වගකීම්			
10% බැංකු ණය		900	
ජංගම වගකීම්			
ණයහිමියෝ	450		
උපචිත ගොඩනැගිලි කුලී	50	①	500
			4942

(ලකුණු 07)

මුහුණත අගයන් වැරදි අවස්ථාවලදී පෙරවැඩ සලකා බලා ලකුණු
බො දෙන්න.)

පෙරවැඩ			
2018/04/01 දිනට			
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය		(රු. '000 වලින්)	
දේපල පිරිසිදු හා උපකරණ		3000	
තොගය		500	
වෙළඳ ලැබිය යුතු දෑ		800	
මුදල්		200	
		4500	
කලා			
10% බැංකු ණය	1000		
වෙළඳ ගෙවිය යුතු දෑ	500		
පචිත ගොඩනැගිලි කුලී	100	1600	
ප්‍රාග්ධනය		2900	

ණයගැනී පාලන ගිණුම

ශේෂය	800	මුදල්	6190
විකුණුම්	6300	දුන් වට්ටම්	10
		ශේෂය ප.ගෙ.	900
	7100		7100

ණයහිමි පාලන ගිණුම

මුදල්	4675	ශේෂය ඉ.ගෙ.	500
ශේෂය ප.ගෙ.	450	ගැනුම්	4625
	5125		5125

ගොඩනැගිලි කුලී ගිණුම

මුදල්	175	ශේෂය ඉ.ගෙ.	100
ශේෂය ප.ගෙ.	50	ගො.අ.ගි.	125
	225		225

විකුණුම් පිරිවැය	75
6300 x 100	
= 4725	

තෝ	
දළ ලාභය	25
6300 x 100	
= 1575	

මුදල් පාලන ගිණුම

ශේෂය ඉ.ගෙ.	200	ණයහිමි ගෙවීම්	4675
ණයගැනියෝ	6190	ගොඩනැගිලි කුලී	175
		මෙහෙයුම් වියදම්	500
		ණය පොළී	10
		පරිගණක ගැනුම්	200
		ණය ගෙවීම්	100
		ශේෂය ප.ගෙ.	730
	6390		6390

දේපල පිරිසිදු උපකරණ

ඉ/ගෙ.	3000	ඉවත් කිරීම්	150
මුදල්	200	ක්ෂය	50
		ශේ/ප/ගෙ.	3000
	3200		3200

(ii) 1. සංශෝධිත මුදල් පාලන ගිණුම

ඉ/ගෙ. ශේෂය	80000	ස්ථාවර	30000	①
ප්‍රේෂණ	① 28000	අගරු වූ චෙක්පත්	12000	①
		බැංකු ගාස්තු	800	①
		ප/ගෙ ශේෂය	65200	①
	108000		108000	

2. බැංකු සැසඳුම් ප්‍රකාශය

මුදල් පාලන ගිණුමට අනුව සංශෝධිත ශේෂය		65200	①
එකතු කලා			
නිකුත් කල ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	60000	60000	①
අඩු කලා		125200	
තැන්පත් කල උපලබ්ධි නොවූ චෙක්පත්	40000	①	
	20000	①	(60000) ①
බැංකු ප්‍රකාශයට අනුව ශේෂය		65200	

(ලකුණු - 10)

03. (i) 1. රු. 800,000 වටිනා වෙළඳ තොග ණයට ගැනීම.

ල. 02

2. රු. 750,000 වටිනා දේපල, පිරිසිදු හා උපකරණ ණයට ගැනීම.

ල. 03

3. පිරිවැය රු. 600,000 ක් වූ තොගයක් රු. 750,000 කට ණයට විකිණීම.

ල. 02

4. රු. 50,000 වට්ටමක් අඩුකර, ණය හිමියකුට රු. 450,000 ගෙවීම.

ල. 03

5. බැංකු ණය මුදලින් රු. 300,000 ක් සහ පොළිය වශයෙන් රු. 30,000 ක් ගෙවීම.

ල. 03

(ලකුණු 13)

03. (iii)

ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීම

අවසාන ශුද්ධ වත්කම්

2665 ②

අ.ක. ආරම්භක ශුද්ධ වත්කම්

(2500) ①

165

අ.ක. අතිරේක ප්‍රාග්ධනය

(130) ①

ශුද්ධ ලාභය

① 35

(ලකුණු - 05)

(ii)

දිනය	දේපල පි.හා උපකරණ	තොග	වෙළ. ලැ. යු. දැ	බැංකු	බැ. ණය හා වෙ. ගෙ. යු. දැ	වෙළඳ ගෙ. යු. දැ	ප්‍රාග්ධනය	රඳවාගත් ඉපයීම්
යේෂය	3250	1900	1550	-280	2450	1300	2000	670
18/1/18	-	-	-	-	-	-	+50	-50 ②
18/1/20	-	-	-400	370	-	-	-	-30 ③
18/1/25	80	-	-	-	-	-	80	- ②
18/1/28	-	-20	-	15	-	-	-	-5 ③
18/1/30	-	-	-	-50	-	-	-	-50 ②
	3330	1880	1150	55	2450	1300	2130	535

(ලකුණු 12)

04. (i) විකුණුම් ජර්නලය

දිනය	ඉ.අ.	ගනුදෙනුකරු	වටිනාකම	ලෙජ පි.
18/03/01	125	සමන්	40 000	②
18/03/03		වීරාජ්	54 000	
18/03/23		කුසුම්	80 000	
18/03/31		පොදු ලෙජරයට ගෙන ගියා	174 000	

ගැනුම් ජර්නලය

දිනය	ඉ.අ.	සැපයුම්කරු	වටිනාකම	ලෙජ පි.
18/03/15	49	විමල්	25 000	②
18/03/29	666	කමරා	45 000	
18/03/31		පොදු ලෙජරයට පිටපත් කලා	70 000	

ආපසු එවුම් ජර්නලය

දිනය	බැරපත්	ගනුදෙනුකරු	වටිනාකම	ලෙජ පි.
18/03/05		සමන්	8 000	②
18/03/28		කුසුම්	20 000	
18/03/31		පොදු ලෙජරයට පිටපත් කලා	28 000	

මුදල් ලැබීම් ජර්නලය

දිනය	ල.අ.	විස්තරය	දුන් වට්ටම්	විශ්ලේෂණ තීරු				
				ඒකකුව	මුදල්	ණයගැති	වෙනත්	ලෙ.ජ
18/03/10		විකුණුම්	-	55 000	55 000	-	-	-
18/03/12		වීරාජ්	2000	15 000	-	15 000	-	-
18/03/18		විකුණුම්	-	60 000	-	60 000	-	-
18/03/25		සමන්	-	20 000	-	20 000	-	-
18/03/30		ආදායම්	-	12 000	-	-	12 000	-
		මු.පා.ගි.	2 000	162 000	55 000	95 000	12 000	

④

(ලකුණු 10)

(2) 1.

පොදු ජර්නලය

(රු.'000)

	හර	බැර
1. ණයහිමි පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම (අත්පිට ගැනුම් ණයහිමි පාලන ගිණුමට බැර කිරීම නිවැරදි කලා)	200	200 ②
2. ගැනුම් ගිණුම හර ණයහිමි පාලන ගිණුම (ණයහිමි ජර්නලයේ එකතුව වූ 3850 ණයහිමි හා ගැනුම් ගිණුමේ 3580ක් ලෙස සටහන් වීම නිවැරදි කලා)	270	270 ②
3. ලද වට්ටම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම (ලද වට්ටම් 210 000 ලද වට්ටම් ගිණුමෙහි 310 000 ලෙස සටහන් වීම නිවැරදි කලා)	100	100 ②

(සංලක්ෂ්‍ය නොමැති නම් ලකුණු 2 ක් කපා හරින්න.)

2) ණයහිමි පාලන ගිණුම සමඟ සැසඳීමේ ලේඛනය (රු. '000)

සංශෝධිත ණයහිමි පාලන ගිණුමේ ශේෂය එකතු කලා		1640 ⑧
විසල් ආපසු යැවුම්	90 ①	පෙර වැඩ
කුසල්ට ආපසු යැවුම්	200 ②	
කුසල්ට ගෙවීම්	400 ②	
		690
ණයහිමි ලෙජරයට අනුව ශේෂය		2330 ①

(ලකුණු 14)

පර වැඩ

සංශෝධිත ණයහිමි පාලන ගිණුම

මුදල් ① 200	ශේෂය 1570
ශේෂය ප/ගෙ ① 1640	ගැනුම් 270 ①
<u>1840</u>	<u>1840</u>
	ශේෂය ඉ/ගෙ (සංශෝධිත) 1640

ණයහිමි පාලන ගිණුම

ආපසු යැවුම් 300 ①	ගැනුම් 3580
ලද වට්ටම් 210 ①	ගැනුම් 200 ①
මුදල් 1700 ①	
ශේෂය ප/ගෙ 1570 ①	
<u>3780</u>	<u>3780</u>

05. (i)

"වේරගම ව්‍යාපාරය" 2018.03.31 දිනට ශේෂ පිරික්සුම

විස්තරය	හර	බැර
ප්‍රාග්ධන ගිණුම	-	896 ①
ණයගැති පාලන/ණය හිමි පාලන	405 ②	567 ②
මෝරට ගිණුම	600 ①	-
බොල් ණය	50 ①	-
ආපසු එවුම්/ආපසු යැවුම්	21	37
රක්ෂණ ගාස්තු	60 ①	①
වැටුප් හා වේතන	380 ①	
වාහන ධාවන වියදම්	320 ①	
පරිපාලන වියදම්	87 ①	
ලද අත්තිකාරම්	30 ①	
දුන් වට්ටම්	5 ①	
බෙදා හැරීමේ වියදම්	63 ①	
මූල්‍ය වියදම්	24 ①	
වෙනත් වියදම්	48 ①	
ගැනුම්	1620 ①	
විකුණුම්		3106 ①
මුදල් පාලන ගිණුම	893 ①	
	<u>4606</u>	<u>4606</u>

(ලකුණු 20)

ණය ගැති පාලන ගිණුම

(රු.'000)

17/04/01	බොල් ණය	50
ඉ/ගෙ ශේ. 320	ආ/එවුම්	21
	මුදල් පාලන ගි:	95
විකුණුම් 3106	වට්ටම්	5
	මුදල් පාලන	2850
	18/03/31	
	ප/ගෙ ශේ.	405
	<u>3426</u>	<u>3426</u>

ණය හිමි පාලන ගිණුම

17/04/01 ඉ/ගෙ ශේ. 324	
ආපසු යැවුම් 37	
මුදල් පාලන ගිණුම 1340	
18/03/31	ගැනුම් 1620
ප/ගෙ ශේ. 567	
<u>1944</u>	<u>1944</u>

මෝටර් රථ ගිණුම

17/04/01		මෝ.ර. ක්ෂය	50
ඉ/ගෙ යේ.	650		
	<u>650</u>	ප/ගෙ	600
			<u>650</u>

ආපසු එවුම් ගිණුම

ණය ගැති පාලන ගිණුම	21	ප/ගෙ	21
	<u>21</u>		<u>21</u>

රක්ෂණ ගාස්තු ගිණුම

ප්‍රාග්ධන ගිණුම	60	ප/ගෙ	60
	<u>60</u>		<u>60</u>

වාහන ධාවන වියදම් ගිණුම

මුදල් පාලන ගිණුම	320	ප/ගෙ	320
	<u>320</u>		<u>320</u>

ප්‍රාග්ධන ගිණුම

ප/ගෙ යේ.	896	17/04/01	
	<u>896</u>	ඉ/ගෙ යේ.	836
		රක්ෂණ ගාස්තු	60
			<u>896</u>

දුන් වට්ටම් ගිණුම

ණය ගැති පාලන	5	ප/ගෙ	5
	<u>5</u>		<u>5</u>

මූල්‍ය වියදම් ගිණුම

මුදල් පාලන ගිණුම	24	ප/ගෙ	24
	<u>24</u>		<u>24</u>

මෝටර් රථ ක්ෂය ගිණුම

මෝ.ර.	50	ප/ගෙ	50
	<u>50</u>		<u>50</u>

ගැනුම් ගිණුම

ණය හිමි පාලන	1620	ප/ගෙ	1620
	<u>1620</u>		<u>1620</u>

බොල් ණය ගිණුම

ණය ගැති පාලන ගිණුම	50	ප/ගෙ	50
	<u>50</u>		<u>50</u>

ආපසු යැවුම් ගිණුම

ප/ගෙ	37	ණය හිමි පාලන ගිණුම	37
	<u>37</u>		<u>37</u>

වැටුප් හා වෙනත් පාලන ගිණුම

මුදල් පාලන ගිණුම	380	ප/ගෙ	380
	<u>380</u>		<u>380</u>

පරිපාලන වියදම් ගිණුම

මුදල් පාලන ගිණුම	87	ප/ගෙ	87
	<u>87</u>		<u>87</u>

ලද අත්තිකාරම් ගිණුම

ප/ගෙ	30	මුදල් පාලන ගිණුම	30
	<u>30</u>		<u>30</u>

බෙදා හැරීමේ වියදම් ගිණුම

මුදල් පාලන ගිණුම	63	ප/ගෙ	63
	<u>63</u>		<u>63</u>

වෙනත් වියදම් ගිණුම

මුදල් පාලන ගිණුම	48	ප/ගෙ	48
	<u>48</u>		<u>48</u>

විකුණුම් ගිණුම

ප/ගෙ	3106	ණය ගැති පාලන	3106
	<u>3106</u>		<u>3106</u>

සංශෝධිත මුදල් පාලන ගිණුම

ඉ/ගෙ	768	ප/ගෙ	893
ණය ගැති පාලන	95		<u>893</u>
ලද අත්තිකාරම්	30		
	<u>893</u>		

(ii) වැටුප් හා වේතන පාලන ගිණුම	
ගෙවිය යුතු EPF වියදම් ගිණුම	240,000 ②
මුදල්/බැංකු	12,000
	228,000 ①
	240,000
ගෙවිය යුතු EPF ගිණුම	
ප/ගෙ/ශේෂය	12,000 ①
	30,000
	EPF වියදම් ගිණුම
	18,000 ①
	30,000
ගෙවිය යුතු ETF ගිණුම	
ප/ගෙ/ශේෂය	4500 ①
	4,500
	4,500

(ලකුණු 10)

6. (i) "ශක්ති ක්‍රීඩා සමාජය" 2017/04/01 දිනට සමුච්චිත අරමුදල ගණනය කිරීම. (රු.000)

උපකරණ අරමුදල	700	ක්‍රීඩාගාරය	700
යාවජීව සාමාජික මුදල් ගිණුම	500	ව්‍යායාම උපකරණ	800
කලින් ලද සා/මුදල්	90	ලී බඩු හා කා:උප:	300
ගෙවිය යුතු විදුලිය	65	ලැ/යුතු සාමාජික මුදල්	84
සමුච්චිත අරමුදල	709	මුදල් ශේෂය	180
	2064		2064

සමුච්චිත අරමුදල = රු. 709 කි.

(අයිතම එකකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 08)

ii) "ශක්ති ක්‍රීඩා සමාජය" 2017/03/31 අවසන් වර්ෂය

සඳහා ආදායම් ප්‍රකාශය (රු.'000)

සාමාජික මුදල්	720 ②
යාවජීව සාමාජික මුදල්	100 ①
කායවර්ධන ආදායම	1000 ②
	1820
අඩු කළා	
වැටුප්	240 ①
වෙනත් වියදම්	270 ①
ඒෆ්.සී.ඒෆ්.	250 ②
ක්ෂය වීම්	
ක්‍රීඩාගාරය	70 ①
ව්‍යායාම උපකරණ	40 ①
කාර්යාල උපකරණ	75 ①
උපකරණ නඩත්තු	28 ①
	(973)
අතිරික්තය	847 ①

(ලකුණු - 13)

(iii) 2018/03/31 දිනට බැංකු ගත කළ මුදල (රු.'000) = රු. 1045 ⑥ හෝ පෙර වැඩ*

2018/03/31 දිනට ජංගම වගකීම් (රු.'000)	
කායවර්ධන අත්තිකාරම්	- 80 ①
කලින් ලද සාමාජික මුදල්	- 60 ①
ගෙවිය යුතු නඩත්තු වියදම්	- 20 ①
	160

(ලකුණු - 09)

* පෙර වැඩ

ලැබීම් හා ගෙවීම් ගිණුම/මුදල් ගිණුම (රු.'000)

ඉ/ගෙ/ශේ	180	වැටුප්	240
සාමාජික මුදල්	654	වෙනත් වියදම්	270
කායවර්ධන ලැබීම්	1080	විදුලිය	315
		නඩත්තු වියදම්	8
		ස්ථාවර තැන්පතු (බැංකු)	1045*
		ප/රග පශ්චාත්	36
	1914		1914

(අයිතම දෙකකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 4යි)

07. (i) "සතිරෝ" ගාමන්චි ආයතනයේ 2018/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශය (රු.'000)

ආරම්භක අමුද්‍රව්‍ය මානාථය	4 300	
(+) අමුද්‍රව්‍ය ගැනුම්	18 700	②
ගෙන ඒමේ කුලී	300	
	23 300	
(-) අමුද්‍රව්‍ය ආපසු යැවුම්	(700)	
පරිභෝජනයට සූදානම් කොගය	22 600	
(-) අවසන් කොගය	(1 400)	②
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය + පිරිවැය		21 200
(+) සෘජු වැටුප්	8 000	
මෝස්තර නිර්මාණ වියදම්	② 1 200	9 200
ප්‍රාරම්භක පිරිවැය		30 400 ②
(+) නිෂ්පාදන පොදුකාර්ය වියදම්		
කම්හල් රක්ෂණය	800	②
නඩත්තු වියදම්	2 200	②
සුපරීක්ෂක වේතන	1 700	
අළුත්වැඩියා වියදම්	1 100	
යන්ත්‍ර ක්ෂය	1 200	②
විවිධ වියදම්	200	
කම්හල් විදුලිය	1 600	8 800
		39 200
(+) ආරම්භක නොනිම් ද්‍රව්‍ය	2 700	①
(-) අවසාන නොනිම් ද්‍රව්‍ය	(1 900)	① 800
නිෂ්පාදන පිරිවැය		40 000 ②

ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම

$$\begin{aligned} \text{නිෂ්පාදන පිරිවැය} &= \frac{40\,000}{\text{නිෂ්පාදන ඒකක}} \\ &= \frac{10\,000}{\text{රු. 4.00කි}} \quad \text{②} \end{aligned}$$

(ලකුණු 20)

(ii)

	වාර්ෂික ක්ෂය	16/03/31	17/03/31	18/03/31	ක්ෂයවල එකතුව
යන්ත්‍ර	100 000	75 000	100 000	100 000	275 000
වාහන	150 000	37 500	150 000	150 000	337 500
ලී බඩු	60 000	-	-	60 000	60 000

යන්ත්‍ර ක්ෂය වෙන් කිරීම් ගිණුම

18/3/31 ශේෂය ප/ගෙ	275 000	17/4/1 ශේෂය ඉ. ගෙ	175 000
		යන්ත්‍ර ක්ෂය	100 000
	275 000		275 000
		ඉ/ගෙ/ශේ.	275 000

වාහන ක්ෂය වෙන් කිරීම් ගිණුම

18/3/31 ශේෂය ප/ගෙ	337 500	17/4/1 ශේෂය ඉ. ගෙ	187 500
		ක්ෂය	150 000
	337 500	ශේෂය ඉ/ගෙ	337 500
		ඉ/ගෙ/ශේ.	337 500

ලී බඩු උපකරණ ක්ෂය වෙන් කිරීම් ගිණුම

18/3/31 ශේෂය ප/ගෙ	60 000	ශේෂය ඉ/ගෙ	
		ක්ෂය	60 000
	60 000		60 000
		ශේෂය ඉ/ගෙ.	60 000

(ලකුණු

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ශුද්ධ අගය
යන්ත්‍ර	1120 000	275 000	845 000
වාහන	1400 000	337 500	1062 500
ලී බඩු	340 000	60 000	280 000
	2 860 000	672 500	2 187 500

(අයිතම 2 කට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 5)